

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනය අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනය මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනය වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ජරකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- ආයතනයේ සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- ආයතනයේ සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 හි ඡේද අංක 07 අනුව, උපචිත පදනම අනුව ගනුදෙනු හා සිද්ධීන් ඒවා සිදුවන අවස්ථාවේදීම හඳුනාගෙන ගිණුම්ගත කළ යුතු වුවත්, එයට පටහැනිව සමාලෝචිත වර්ෂයට අදාළ පාරිතෝෂික අධිභාර වියදම්, පිරිසිදු කිරීමේ වියදම්, ආරක්ෂණ වියදම්, විදුලි හා දුරකථන වියදම් එකතුව රු.1,563,677 ක් ගිණුම්ගතකර නොතිබීම හේතුවෙන් එම වටිනාකමින් ජංගම වගකීම් අඩුවෙන් හා අතිරික්තය වැඩියෙන් මූල්‍ය ප්‍රකාශන මගින් සටහන් කර තිබුණි.	සියළුම උපචිත ගෙවීම් නිවැරදිව ගිණුම්ගත කර ඇති අතර කිසිදු නිලධාරියකුට ප්‍රවර්තන වර්ෂයේදී අධිභාරයක් ගෙවීමට සිදු නොවූ බව .	මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ප්‍රමිති අංක 01 අනුව, උපචිත පදනමට ගනුදෙනු හා සිද්ධීන් ඒවා සිදුවන අවස්ථාවේදීම හඳුනාගෙන ගිණුම්ගත කර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07 හි ඡේද අංක 65 අනුව, වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය අඩුතරමින් සෑම වාර්ෂික වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසන් වන දිනයේදී සමාලෝචනය කළ යුතු අතර අපේක්ෂා කරන තත්ත්වයන් ඇස්තමේන්තු වලින් වෙනස් වන්නේ නම් එම වෙනස්කම් ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනසක් ලෙස ගිණුම් ගත කළ යුතු වුවත්, ආයතනය විසින් සමාලෝචිත වර්ෂය තුළ භාවිතා කර තිබුණු වටිනාකම රු.11,904,168 ක් වූ වාහන 38 කට අදාලව ප්‍රමිතිය අනුව කටයුතු කර නොතිබුණි.	2024 වර්ෂය තුළදී ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමට සැලසුම් සකස් කළ අතර තංගල්ල ආයතනයේ ගොඩනැගිල්ල තක්සේරු කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුව හරහා කිරීමට කටයුතු ආරම්භ කල බව .	මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ප්‍රමිති අංක 07 අනුව, වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය අඩුතරමින් සෑම වාර්ෂික වාර්තාකරණ කාලපරිච්ඡේදයක් අවසානයේදී සමාලෝචනය කිරීමට හා ඇස්තමේන්තු වෙනසක් වන්නේ නම්

එය නිවැරදිව ගිණුම්තබා ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 07 හි ඡේද අංක 92 (ආ) අනුව, සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතා කරන දේපල, පිරියත හා උපකරණවල දළ ධාරණ අගයන් මූල්‍ය ප්‍රකාශන සටහනක් මඟින් හෙලිදරව් කළ යුතු වුවත්, ආයතනය ඒ අනුව කටයුතු කර නොතිබුණු අතර යවත්කාලීන කරන ලද ස්ථාවර වත්කම් ලේඛණයක් ද පවත්වාගෙන ගොස් නොතිබුණි.

සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතා කරන ලද දේපල, පිරියත හා උපකරණවල ධාරණ අගයන් ගණනය කිරීමට ප්‍රවීණත්වයක් ඇති නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය වී ඇති අතර, එම කාර්යය 2024 වර්ෂයේ දී සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව.

මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ප්‍රමිති අංක 07 අනුව, සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතා කරන දේපල, පිරියත හා උපකරණවලට අදාළ හෙලිදරවුකිරීම් මූල්‍ය ප්‍රකාශන මඟින් සිදුකර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.

(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 19 හි ඡේද අංක 61, 65 සහ 67 අනුව, අස්ථිත්වයක් විසින් නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් (Defined Benefit Plan) සඳහා ගිණුම් තැබීමේදී ආයුගණක ශිල්ප ක්‍රම(Actuarial Techniques) භාවිතා කරමින් වාර්තාකරණ දිනට නිශ්චිත බැඳියාවේ වර්තමාන වටිනාකම නිර්ණය කළ යුතු බව දක්වා තිබුණද, රු.324,972 ක් වූ පාරිතෝෂික වෙන්කිරීම් සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

ආයුගණක වාර්තාවක් සකස් කර පාලක සභා වාර්තාවක් පිලියෙල කොට ආයතනයේ පාලක සභාව වෙත යොමු කොට එහි අනුමැතිය ලැබීමෙන් අනතුරුව විශේෂඥවරයෙකුගේ සහාය ලබා ගැනීම සඳහා විධිමත් මිල ගණන් කැඳවීමක් සිදුකිරීමෙන් අනතුරුව සුදුසු විශේෂඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව.

මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ප්‍රමිති අංක 19 අනුව, අස්ථිත්වයක් විසින් නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් වටිනාකම අගයකිරීම සඳහා ආයුගණක ශිල්ප ක්‍රම භාවිතාකර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.

(ඉ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 20 හි ඡේද අංක 18 හා 19 ට පටහැනිව, සමාලෝචිත වර්ෂය අවසන් වන විට දරා තිබුණු වියදම් ලෙස හඳුනාගත යුතු රු.21,583,203 ක් අස්පාශ්‍ය වත්කම් ලෙස සටහන් කිරීම හේතුවෙන්, එම අගයෙන් අස්පාශ්‍ය වත්කම් වටිනාකම වැඩියෙන්ද වියදම් අඩුවෙන්ද සඳහන් කර තිබුණි.

2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මඟින් නැවත ගණනය කිරීමට කටයුතු කරන බව.

මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ප්‍රමිති අංක 20 හි සඳහන් පරිදි අස්පාශ්‍ය වත්කම් නිර්වචනයට ඇතුළත් නොවන ගෙවීම් වියදම් ලෙස සටහන්කර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනය අනුව ස්ථාවර තැන්පත් 04 කට අදාළ පොලී ආදායම රු.47,089,885 ක් ලෙස සටහන්කර තිබුණද, බැංකු ශේෂ සනාථ අනුව විගණක විසින් ගණනය කරන ලද පොලී ආදායම රු.37,309,482 ක් වීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ පොලී ආදායම හා ලැබිය යුතු පොලී ආදායම රු.9,780,403 ක් වැඩියෙන් සටහන්කර තිබුණි.</p>	<p>ස්ථාවර තැන්පතු පවතින බැංකුවෙන් අදාළ විස්තර නැවත ලබාගත් අතර එහි පිටපතක් ඉදිරිපත් කරන බව .</p>	<p>මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ආදායම නිවැරදිව ගිණුම් ගිණුම්ගත කර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.</p>
<p>(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පැවති රු.359,667,810 ක් වූ ඉතිරි කිරීම් ගිණුමේ ශේෂය ජංගම නොවන වත්කම් යටතේ දක්වා තිබීම හේතුවෙන් එම ප්‍රමාණයෙන් ජංගම නොවන වත්කම් ශේෂය වැඩියෙන් ද මුදල් හා මුදල් සමාන දෑ වටිනාකම අඩුවෙන් ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.</p>	<p>ඉතිරිකිරීමේ ගිණුම් ශේෂයන් අඛණ්ඩව වසර ගණනාවක් රු.මිලියන 250ට වඩා වැඩි ශේෂයක් ගන්නා බැවින් එය ජංගම වත්කම් යටතට අයත් නොවන බැවින් ජංගම නොවන වත්කම් යටතේ ගිණුම් තැබීමට තීරණය කර ඇති බව .</p>	<p>මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර ජංගම වත්කම් නිවැරදිව ගිණුම් ගත කර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.</p>

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	අනුරූපී වාර්තා අනුව වටිනාකම රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>පාරිතෝෂික වෙන්කිරීම් වටිනාකම</p>	57,038	1,104,322	1,047,284	<p>2025 මූල්‍ය ප්‍රකාශන මඟින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.</p>	<p>මූල්‍ය ප්‍රකාශන සහතික කිරීමට පෙර සේවක පාරිතෝෂික වෙන් කිරීම් නිවැරදිව ගිණුම්ගත කර ඇති බවට ගණකාධිකාරී විසින් තහවුරුකර ගත යුතුය.</p>

1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
යාපනය කාර්යාලයේ ස්ථාවර තැන්පතු වටිනාකම	2,657,318	ශේෂ සනාථ සහ ස්ථාවර තැන්පත් සහතික පිටපත්	ස්ථාවර තැන්පතු පවතින බැංකුවෙන් අදාල විස්තර නැවත ලබාගත් අතර එහි පිටපතක් ඉදිරිපත් කරන බව .	ස්ථාවර තැන්පතු වටිනාකම තහවුරු කර ගැනීමට අදාළ ශේෂ සනාථ සහ ස්ථාවර තැන්පත් සහතික පිටපත් විගණනයට ඉදිරිපත් කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු.මිලියන.105.89 ක් වූ ණයහිමි වටිනාකමින් අවුරුදු 04 ඉක්ම වූ වටිනාකම රු.මිලියන 31.25 ක් වූ අතර අදාල ණයහිමි ශේෂයන් නිරවුල් කිරීමට ආයතනය කටයුතුකර නොතිබුණි.	මෙම ශේෂයන් ඉවත් කළ නොහැකි අතර ණය හිමියන් විසින් ඉදිරිපත් කළ යුතු යම් යම් තොරතුරු වල පවතින අඩුපාඩුකම් හා ප්‍රාග්ධන ප්‍රතිපාදනවල උනන්දුවෙන් නිසා ගෙවීම් නොහැකි වූ ශේෂයන් බව .	ණයහිමි ශේෂයන් නිරවුල් කිරීමට ආයතනය කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය XIX වැනි පරිච්ඡේදයේ 5 වගන්තිය	උපලේඛනගත ලබාගැනීමට විවාහක නිලධාරියෙකුගෙන් වැටුපෙන් අවිවාහක නිලධාරියෙකුගෙන් සියයට 7.5 ක් හෝ ආර්ථික සියයට 7.5 ක් කුලිය අය කළ යුතු වුවත්, ඊට පටහැනිව අම්පාර හාඩ් උසස් තාක්ෂණ ආයතනයට අයත් නිල නිවාස සඳහා රු.17,31,62,92 හා රු.125 වශයෙන් නිවාස කුලී අයකර ගෙන තිබුණු අතර අයකරනු ලබන කුලිය 1984 වර්ෂයෙන් පසු එනම් වසර 40 කින් පමණ පසු යාවත්කාලීන කිරීමට කටයුතු කර නොතිබුණි.	නිවාස නිල නිවාස සඳහා තක්සේරුවක් ගැනීමට තක්සේරු වෙත යොමු කර ඇති අතර නිවාස කුලිය වැඩි වුව හොත් තවදුරටත් නිල නිවාස වල පදිංචි වීම අඩුවිය හැකි බව.	ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව නිල නිවාස කුලී අය කළ යුතුය.

- (ආ) ශ්‍රී ලංකා තැන්පත් කළ දින සිට හෝ 2025 අවසන් ගිණුම් වර්ෂ 02 ක් ප්‍රජාතාන්ත්‍රික ව්‍යාපෘතිය සම්පූර්ණ කළ දින සිට මඟින් හෙළිදරවු ඉකුත් වූ සියළුම සමාජවාදී වර්ෂ 02 ක් ඉකුත් වූ සියළුම තැන්පතු කිරීමට පියවර තැන්පතු සමීක්ෂකයන් පනරජයේ මුදල් තැන්පතු අදාළ ගිණුමට හෝ ආදායමට බැර කළ යුතු වුවත් ඊට ගෙන ඇති බව. නොපමාව කටයුතු කළ යුතුය
- (ඇ) රාජ්‍ය මුදල් වකුලේඛ
- (i) 2010 අගෝස්තු 12 දිනැති අංක 445 දරන වකුලේඛය
- ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සංස්ථා සඳහා ආරක්ෂක සේවා ලබා ගැනීමේදී රජය සතු ආරක්ෂක සේවා සපයන සමාගම්වලින් පූර්ව විමසීමක් සිදුකළ යුතු වුවත්, එසේ විමසීමකින් තොරව 2024 මාර්තු 15 සිට 2024 මාර්තු 14 දක්වා සහ 2025 අප්‍රේල් 15 සිට 2026 අප්‍රේල් 14 දක්වා පෞද්ගලික ආයතන 02 කින් ආරක්ෂක සේවා ලබා ගෙන තිබුණි.
- ඉදිරි වර්ෂය සඳහා ජාතික තරගකාරී මිල කැඳවීමේ ක්‍රමය යටතේ මිල ගණන් කැඳවා ඇති බව .
- ආරක්ෂක සේවා ලබා ගැනීමේදී රජය සතු ආරක්ෂක සේවා සපයන සමාගම්වලින් පූර්ව විමසීමක් සිදුකළ යුතුය.
- (ii) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන වකුලේඛයෙන් සංශෝධිත මුදල් රෙගුලාසි 756 (6)
- පළාත් හෝ ප්‍රාදේශීය කාර්යාල පවතින ආයතනයක භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය ඒ ඒ වර්ෂයේ දෙසැම්බර් 15 දින හෝ ඒ ආසන්න දිනයකදී පත්කරනු ලැබිය යුතු හා දෙසැම්බර් 31 දිනට පසුව හැකිතාක් ඉක්මනින් වාර්තා කළයුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාළව ආයතනය විසින් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය එම දිනයට පෙර පත්කර ගෙන නොතිබුණි. සෑම මුදල් වර්ෂයකම මාර්තු 15 දිනට පෙර භෞතිකව භාණ්ඩ සමීක්ෂණ කටයුතු අවසන් කළයුතු වුවත් සමාලෝචිත වර්ෂයට අදාළ භාණ්ඩ සමීක්ෂණ කටයුතු ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 16 කට අදාළව 2024 ජූනි 30 දින වන විටත් සිදු කර නොතිබුණි.
- මේ වන විට ඒ ඒ ආයතනවල භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර ඇතැම් ආයතනවල එම කටයුතු අවසන් කර ඇති බව .
- මුදල් රෙගුලාසි 756 අනුව භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පත් කර නියමිත දිනට පෙර භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කළ යුතුය.

(ඇ) 1983 අංක 12 සේවය අවසන් කිරීමේ දින සිට කිසිදු නිලධාරියකුට පාරිතෝෂික දරණ දින 30 ක කාලයක් ඇතුළත ප්‍රවර්තන වර්ෂයේදී ගෙවීම් පනත පාරිතෝෂික පාරිතෝෂික ගෙවීම් සිදුකළ යුතු අධිභාරයක් ගෙවීමට ප්‍රකාරව ගෙවීම් පනතේ වුවත්, සේවකයින් 11 දෙනෙකු සිදු නොවූ බව පාරිතෝෂික 5(1) වගන්තිය වෙත දින 21 ත් දින 821 ත් අතර සඳහන් කරමි. ගෙවීම් සිදු කළ ප්‍රමාද කාලයකට පසු රු.මිලියන 5.68 ක් ගෙවීම් කර තිබුණි. යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.121,947,713 ක ඌනතාවයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.97,086,919 ක් විය.ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.219,034,632 ක පිරිහීමක් නිරීක්ෂණය විය.මෙම පිරිහීමට නඩත්තු වියදම් හා වෙනත් වියදම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ආයතනයේ ඉතිරි කිරීම් ගිණුමේ දෙසැම්බර් 31 දිනට පැවති රු.359,667,810 ක් වූ ශේෂයෙන් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මුදල් ශේෂයක් පවත්වා ගෙන අතිරික්ත මුදල් කෙටි හා දිගුකාලීන ආයෝජන මාර්ගයන්හි ආයෝජනය කිරීම මගින් ලබාගත හැකිව තිබූ ආදායමක් ආයතනයට අහිමි වී තිබුණි.</p>	<p>දැනට ස්ථාවර තැන්පතු 03 පවත්වා ගෙන යනු ලබන බවත් තවත් ස්ථාවර ගිණුමක් විවෘත කිරීමට අදහස්කරන බව.</p>	<p>ආයතනයේ මූල්‍ය කළමනාකරණය ආයතනයට වඩා වාසිදායක වන අයුරින් සිදුකිරීමට ආයතනයේ කළමනාකාරීත්වය කටයුතු කළ යුතුය.</p>

3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) කෙරිගෙන යන වැඩ යටතේ සඳහන් ව්‍යාපෘති 08 න් රු. 111,366,561 ක් වූ ව්‍යාපෘති 07 ක් අවුරුදු 04 ත් අවුරුදු 11 ත් අතර කාල පරාසයක සිට ක්‍රියාත්මක කරමින් පැවතියද, එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කරමින් අපේක්ෂිත ප්‍රතිලාභ ආයතනය වෙත ළඟාකර ගැනීමට කළමනාකරණය කටයුතු කර නොතිබුණි.</p>	<p>පිළිතුරු ලබා දී නොමැත.</p>	<p>කෙරිගෙන යන වැඩ යටතේ සඳහන් ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කරමින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කළ යුතුය.</p>

- (ආ) අම්පාර හාඩ් උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රයේ රු.39,444,781 ක වියදමක් දරා ඉදිකර ඇති නව සිව් මහල් ගොඩනැගිලි 02 ක ඉතිරි වැඩ නිම කිරීම 2020 වර්ෂයේ සිට නතර කිරීම හේතුවෙන් ඒ සඳහා දරා තිබුණු පිරිවැය නිෂ්කාර්ය වී තිබුණි.
- දැනට මෙම ගොඩනැගිලි දෙකෙහි සියයට 10 ක පමණ ඉතිරි ඉදිකිරීම් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වය හා උපදේශකත්වය යටතේ සිදුවන බව.
- ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කරමින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
- (ඇ) විදුලි වියදම අවම කර ගැනීමේ අරමුණින් 2017 – 2021 අතර කාල පරිච්ඡේදය තුළ දෙහිවල හා මට්ටක්කුලිය උසස් තාක්ෂණ ආයතන තුළ රු.19,076,807 ක් හා රු.20,584,622 ක වියදමක් දරමින් ස්ථාපිත කල සුර්යය පැනල බලශක්ති පද්ධතීන්ට අදාළ අභ්‍යන්තර විදුලි රැහැන් සවි කිරීම් කටයුතු නිම නොකිරීම හේතුවෙන් ඒ සඳහා දරා ඇති පිරිවැය 2021 වර්ෂයේ සිට නිෂ්කාර්යව පැවතුණි.
- තොග විදුලි සැපයුම ලබාගැනීමට කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට 2025 ප්‍රසම්පාදන සැලැස්ම මගින් මූල්‍ය ප්‍රතිපාදන අනුමත වී ඇති අතර මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින බව.
- සුර්යය පැනල බලශක්ති පද්ධතීන්ට අදාළ අභ්‍යන්තර විදුලි රැහැන් සවි කිරීම් කටයුතු නිම කර අදාළ ප්‍රතිලාභ කඩිනමින් ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.
- (ඈ) විධිමත් පරිදි ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීමකින් තොරව යාපනය උසස් තාක්ෂණ ආයතනය විසින් ඉදිකිරීමට යෝජිත සිව්මහල් ගොඩනැගිල්ල සඳහා 2016 වර්ෂයේදී රු.36,989,498 ක අත්තිකාරම් මුදලක්ද, 2017 වර්ෂයේදී රු.13,941,165 ක ගෙවීමක් අනුමතකර තිබුණද, විධිමත් පරිදි එම ඉඩමේ අයිතිය තහවුරු කර නොගැනීම හේතුවෙන් ඉදිකිරීම් කටයුතු නතරකර තිබුණි. තවද, ඉඩමේ අයිතිය වෙනුවෙන් පොද්ගලික පාර්ශවයක් පවරා තිබූ නඩු තීන්දුව 2023 ඔක්තෝබර් මාසයේ ලැබී තිබුණද, විගණක දින වූ 2025 ජූලි 11 වන විටත් රජයට අයත් අදාළ ඉඩම පවරාගෙන කටයුතු කර ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට හෝ අත්තිකාරම් මුදල් අයකර ගැනීමට ආයතනය කටයුතුකර නොතිබුණි.
- යාපනය දිසා අධිකරණය මගින් ලබා දී ඇති නියෝගයක් මත 2017 වර්ෂයේදී ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇති අතර අදාළ භූමිය ඉදිකිරීම් සඳහා පූර්ණ වශයෙන් යාපනය උසස් තාක්ෂණ ආයතනය වෙත නිදහස් කොට නොමැති බව.
- විධිමත් පරිදි ඉඩමේ අයිතිය පවරා ගෙන ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ යුතුය.